

නැගි එන කලාපවල ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය අතර 2017 ජූලි 07 දින එල්ඒ අංක එස්එල්-පී 116 එස්ආර්අයි (එස්එල්) දරන ණය ගිවිසුමේ III ව්‍යාස්ථාවේ 4 ඡේදයේ 6 (ආ) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම හා ව්‍යාපෘති කාලය

ව්‍යාපෘතියේ ණය ගිවිසුමට අනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය වන අතර පළාත් 04 ක පළාත් සභා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතන වේ.

ව්‍යාපෘතියේ අරමුණු වනුයේ, මූලික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මගින් මිනිසුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීම හා ජීවනෝපාය සංවර්ධනය කිරීම වේ. ණය ගිවිසුම අනුව, ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු.මිලියන 20,622 කට සමාන ජපන් යෙන් මිලියන 15,409 ක් වන අතර ඇස්තමේන්තුගත මුළු පිරිවැයෙන් රු.මිලියන 17,185කට සමාන ජපන් යෙන් මිලියන 12,957 ක් මූල්‍යයනය කිරීමට ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය එකඟ වී තිබුණි. ඉතිරි මුදල වන රු.මිලියන 3,437කට සමාන ජපන් යෙන් මිලියන 2,452ක් මූල්‍යයනය කිරීමට ශ්‍රී ලංකා රජය එකඟ වී තිබුණි. ව්‍යාපෘතිය එහි කටයුතු 2017 ජූලි 07 දින ආරම්භ කර තිබුණු අතර 2024 ජූලි 07 දින වන විට නිම කිරීමට සැලසුම්කර තිබුණි. කෙසේනමුත්, ව්‍යාපෘතියේ කටයුතු සම්පූර්ණ කරන දිනය 2028 අගෝස්තු 22 දක්වා දීර්ඝ කරන ලදී.

1.3 තත්ත්වගණනය කළ මතය

මාගේ වාර්තාවේ 2.1 කොටසේ විස්තර වන කරුණු වලින් වන බලපෑම හැර, ව්‍යාපෘතියේ 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය, වියදම් ප්‍රකාශය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.4 තත්ත්වගණන මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියාකරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීමෙන් වැනි හේතු නිසාවන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල විනිවිදභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශන වල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදකවූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව සම්බන්ධ පාලනය කරන පාර්ශවයන් දැනුවත් කරමි.

2. මූල්‍ය ප්‍රකාශන මත අදහස් දැක්වීම්

2.1 ගිණුම්කරණ අඩුපාඩු

ගිණුම්කරණ අඩුපාඩු / අනුරූපී නොවීම්	මුදල රු.	කළමනාකරණ අදහස් දැක්වීම්	විගණකගේ නිර්දේශ
2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය ප්‍රකාශනයේ සංවර්ධන වියදම් යටතේ පෙන්වා ඇති JICA ණය පොළිය වූ රුපියල් 27,807,432 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන වල දක්වා නොමැත. මේ හේතුව නිසා, මූල්‍ය ප්‍රකාශන වල වත්කම් එම ප්‍රමාණ වලින් අඩුවෙන් දක්වා තිබුණි.	27,807,432	ව්‍යාපෘතියේ පොළී සංරචකය වූ ශ්‍රී ලංකා රුපියල් 27,807,432 අත් වැරදීමකින් 2023 වර්ෂයේ ගිණුම් වල දක්වා නොමැත.	මූල්‍ය ප්‍රකාශන නිවැරදිව පිළියෙළ කළ යුතුය.

3. මූල්‍ය සහ භෞතික කාර්යසාධනය

3.1 මූල්‍ය කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	කළමනාකරණ අදහස් දැක්වීම්	විගණකගේ නිර්දේශ
ව්‍යාපෘති ගිවිසුමට අමුණා ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ සැලැස්මට අනුව, සමාලෝචිත වර්ෂයේ අවසානය දක්වා ජපන් යෙන් මිලියන 12,957 ක එනම් ශ්‍රී ලංකා රුපියල් මිලියන 26,034.5 ක මුළු මුදලක් ව්‍යාපෘති කටයුතු සඳහා වියදම් කළ යුතුව තිබුණි. කෙසේ නමුත්, 2023 දෙසැම්බර් 31 දිනට රුපියල් මිලියන 4,709.57 ක් පමණක්	JICA ආයතනය මුදල් නිදහස් කළ විට පමණක් ක්‍රියාමාර්ග ගත හැකිය.	ව්‍යාපෘති කටයුතු කඩිනම් කිරීමට පියවර ගත යුතු අතර කාලසීමාව තුළ අප්‍රමාදව ව්‍යාපෘතිය සම්පූර්ණ කළ යුතුය.

විශදම් කර තිබුණි. ව්‍යාපෘතියේ සමුච්චිත මූල්‍ය ප්‍රගතිය සියයට 18.1 ක් වේ.

3.2 උප ව්‍යාපෘති වල භෞතික කාර්යසාධනය

	සංරචකය	2023 දෙසැම්බර් 31 දිනට		ප්‍රමාදය/ විගණන නිරීක්ෂණය (JICA අරමුදල් තාවකාලිකව නැවතු කාලයේ සිට (අප්‍රේල් 2022)	කළමනාකරණ අදහස් දැක්වීම්	විගණකගේ නිර්දේශ
		අපේක්ෂිත භෞතික කාර්යසාධ නය	සපුරා ගනු ලැබූ කාර්යසාධ නය			
(අ)	ජල සැපයුම් උප ව්‍යාපෘති 09	100	16 -58%	- අඩු ප්‍රගතිය (වැඩිය සම්පූර්ණ කිරීම මාස 06 කින් ප්‍රමාද විය.) - වැඩ සැලසුමට අනුව වැඩ සම්පූර්ණ කිරීමට නොහැකි වීමෙන් ප්‍රමාදයන් සිදු විය.මේ සඳහා JICA මූල්‍යනය තාවකාලිකව නැවත්වීමද බලපාන ලදී.	JICA ආයතනය විසින් මූල්‍යනය කිරීම තවමත් තාවකාලිකව නතර කර ඇත. භෞතික වැඩසටහන් නොවෙනස්ව පවතී.	වැඩ සැලැස්මට අනුව, වැඩ සම්පූර්ණ කළ යුතුය.
(ආ)	ග්‍රාමීය මාර්ග උප ව්‍යාපෘති 30	100	01-71%	- අඩු ප්‍රගතිය (වැඩිය සම්පූර්ණ කිරීම මාස 19 කින් ප්‍රමාද විය.) - වැඩ සැලසුමට අනුව වැඩ සම්පූර්ණ කිරීමට නොහැකි වීමෙන් ප්‍රමාදයන් සිදු විය.මේ සඳහා JICA මූල්‍යනය තාවකාලිකව නැවත්වීමද බලපාන ලදී.	JICA ආයතනය විසින් මූල්‍යනය කිරීම තවමත් තාවකාලිකව නතර කර ඇත. භෞතික වැඩසටහන් නොවෙනස්ව පවතී.	වැඩ සැලැස්මට අනුව, වැඩ සම්පූර්ණ කළ යුතුය.

(ඇ)	කෘෂිකාර්මි ක ජල උප ව්‍යාපෘති 12	100	0-80%	- අඩු ප්‍රගතිය (වැඩය සම්පූර්ණ කිරීම මාස 09 කින් ප්‍රමාද විය.) - වැඩ සැලසුමට අනුව වැඩ සම්පූර්ණ කිරීමට නොහැකි වීමෙන් ප්‍රමාදයන් සිදු විය.මේ සඳහා JICA මූල්‍යනය තාවකාලිකව නැවත්වීමද බලපාන ලදී.	JICA ආයතනය විසින් මූල්‍යනය කිරීම තවමත් තාවකාලිකව නතර කර ඇත. භෞතික වැඩසටහන් නොවෙනස්ව පවතී.	වැඩ සැලැස්මට අනුව, වැඩ සම්පූර්ණ කළ යුතුය.
-----	--	-----	-------	---	---	---